

**ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය  
කෙඩෙට් නිලධාරී/ නිලධාරිණියන් බඳවා ගැනීම - පාඨමාලා අංක 38**

**ඇප බැඳුම්කර සකස් කර ගැනීම සඳහා උපදෙස් පත්‍රිකාව**

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගි වූ ඔබට සුඛ පතනු ලබන අතර උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් 2020..... දින මෙම විශ්වවිද්‍යාලය වෙත බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් ..... වන දින ..... පැයට මෙම විශ්වවිද්‍යාලය වෙත පැමිණිය යුතු අතර ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා පහත ලේඛන වල මුල් පිටපත රැගෙන ඒම අනිවාර්ය වේ.

- i. උප්පැන්න සහතිකය
- ii. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහතිකය
- iii. අ.පො.ස. (උසස් පෙළ) සහතිකය
- iv. පාසැල් හැරයාමේ සහතිකය
- v. ග්‍රාම නිලධාරී සහතිකය
- vi. පොලිස් සහතිකය
- vii. වර්ත සහතික 2 ක් (එක් වර්ත සහතිකයක් පාසලෙන් ලබා ගත් එකක් විය යුතුය)
- viii. ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත් 2 බැගින්
- ix. ඉහත අ.පො.ස. උපෙළ හා සා.පෙළ සහතික වල ඡායා පිටපත් 3 බැගින් සහ අනෙකුත් සහතික වල ඡායා පිටපත් 2 බැගින්
- x. පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 02 ක්  
(රතුපාට පසුබිම, ප්‍රමාණය 35mm x 45mm, ඡායාරූපයට පෙනී සිටිය යුතු ආකාරය Gents - Shirt and Tie with blazer / Ladies - Kandyan/ Indian Saree with blazer )
- xi. ඇප බැඳුම්කරයට අත්සන් තබන පුද්ගලයන් දෙදෙනාගේ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපත බැගින්
  - උප්පැන්න සහතිකයට අනුව ඉහත සහතික වල නම් පිළිබඳ වෙනස්කම් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  - සහතික වල ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේදී A4 ප්‍රමාණයෙන් ඉදිරිපත් කල යුතුය.

පහත ආකෘති පත්‍ර සම්පූර්ණ කර රැගෙන ආ යුතුය

- xii. ආරක්‍ෂක නිශ්කාෂණ ලබා ගැනීමට අදාල පුද්ගලික තොරතුරු පත්‍රිකා 02 ක් ([www.kdu.ac.lk](http://www.kdu.ac.lk) මගින් ලබා ගත හැකිය)
- xiii. වෛද්‍ය වාර්තාව ([www.kdu.ac.lk](http://www.kdu.ac.lk)) මගින් ලබා ගත හැකිය)
- xiv. ශිෂ්‍ය පුද්ගලික තොරතුරු පත්‍රිකාව ([www.kdu.ac.lk](http://www.kdu.ac.lk) මගින් ලබා ගත හැකිය)

මෙම විශ්වවිද්‍යාලය වෙත කෙඩෙට් නිලධාරීන් ලෙස ඇතුළත්වීමේදී ඔබ ගිවිසුමකට හා ඇප බැඳුම්කරයකට අත්සන් කල යුතුය.

 ඇප බැඳුම්කර වටිනාකම් පහත දැක්වේ.

	උපාධි පාඨමාලාව	බැඳුම්කර වටිනාකම (රු.)
1	විද්‍යාවේදී ක්‍රමෝපාය අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා	1,938,000/-
2	වෛද්‍යවේදී සහ ශෛල්‍යවේදී	7,500,000/-
3	විද්‍යාවේදී ඉංජිනේරු	4,020,000/-

	උපාධි පාඨමාලාව	බැඳුම්කර වටිනාකම (රු.)
4	නීති උපාධි පාඨමාලාව	2,814,000/-
5	විද්‍යාවේදී පරිගණක විද්‍යා	3,640,000/-
6	විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු	3,640,000/-
7	විද්‍යාවේදී පරිගණක ඉංජිනේරු	3,640,000/-
8	විද්‍යාවේදී කළමනාකරන හා තාක්ෂණ විද්‍යා	1,936,000/-
9	විද්‍යාවේදී භටකාර්ය කළමනාකරන	1,936,000/-
10	විද්‍යාවේදී සමාජ විද්‍යා	1,936,000/-
11	වාස්තුවිද්‍යාවේදී	7,160,000/-
12	විද්‍යාවේදී (ගෞරව) ප්‍රමාණ සමීක්ෂණ	5,744,000/-
13	විද්‍යාවේදී (ගෞරව) මැනුම් විද්‍යා	5,684,000/-
14	විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ	3,640,000/-
15	විද්‍යාවේදී තොරතුරු පද්ධති	3,640,000/-

**ඇපකරුවන්**

- මෙම ඇප බැඳුම්කරය සඳහා ඇපකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වේ. (මව, පියා හෝ භාරකරු යන අයගෙන් එක් අයෙකුට පමණක් ඇපකරුවන් ලෙස ඉදිරිපත් විය හැකිය) තවද ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී ඔවුන් වයස අවුරුදු 60 ට අඩු අයවලුන් විය යුතුය.

**ඇපකරුවන්ගේ වත්කම්**

- ඉහත උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ඇප අත්සන් කිරීමේදී අදාළ බැඳුම්කරයේ වටිනාකම මෙන් තුන් ගුණයකට සමාන වත්කම් ඇපකරුවන් දෙදෙනා විසින් වෙන වෙනම තහවුරු කිරීම අවශ්‍ය වේ.

**ඇප බැඳුම්කර සඳහා වත්කම් තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකි ආකාර**

**1. ඉඩමක් මගින්**

**ඉදිරිපත් කළ යුතු ලියවිලි**

**i. තක්සේරු වාර්තාව (මුල් පිටපත)**

- තක්සේරු වාර්තාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා නමට යොමු කර තිබිය යුතුය.
- අදාළ තක්සේරු වාර්තාව, රජයේ ලියාපදිංචි තක්සේරු කරුවෙකු (රජයේ ලියාපදිංචි අංකයක් තිබිය යුතුය) විසින් සකස් කර තිබිය යුතු අතර සෑම පිටුවකම ඔහුගේ නිල මුද්‍රාව තබා තිබිය යුතුය.
- තක්සේරු වාර්තාවේ Request for Valuation යන ස්ථානයේ ඉඩමේ අයිතිකරුගේ නම තිබිය යුතුය.
- තක්සේරු වාර්තාවේ Purpose of the Valuation යන්න පහත පරිදි විය යුතුය. (A1 බලන්න)

Types of the Value \_\_\_\_\_

My No. \_\_\_\_\_

REVALUATION REPORT IN RESPECT OF \_\_\_\_\_ IN PLANNING \_\_\_\_\_ PREPARED BY \_\_\_\_\_ LICENSED SURVEYOR \_\_\_\_\_

This valuation report is furnished at the request of Mr. \_\_\_\_\_ who wishes to ascertain the current open market value of the residential property owned by him. The report is to be submitted to the Vice Chancellor of General Sir John Kotelawala Defence University, Kandywa Uva, Kandy.

DATE AND TIME OF INSPECTION: 24<sup>th</sup> March, 2011 at 11.30 A.M.

SITUATION OF THE PROPERTY: The subject property is situated at \_\_\_\_\_ village within the administrative limits of \_\_\_\_\_ Pradeshiya Sabha in \_\_\_\_\_ of \_\_\_\_\_ Kandy in the District of \_\_\_\_\_ in Western Province.

ACCESS: From Kandywa town proceed along Gallewala road for about 2.5km upto Gallewala Road. Then turn left onto Gallewala Road and travel a distance of about 780 meters to reach the subject property on the left hand side.

NAME AND EXTENT OF THE LAND: This is an allotment of land called "Kilalawala" The extent as per Plan No. 11861, the land marked as "20" in 4th, 108 - 207. For further reference the survey plan has been annexed to the report (Page No. 2).

BOUNDARIES OF THE LAND: All the boundaries of the land are in accordance with those in the plan and bounded as follows:  
 North by - Production within road.  
 East by - Lot "A".  
 South by - Lot "A".  
 West by - Lot 312 (plan No. 1186).

All the boundaries are demarcated by concrete posts.

DESCRIPTION OF THE PROPERTY: This is almost a rectangular shaped block of high situated about 2 feet below the access road. The road bearing is about 15 feet on its northern boundary. The land gently slopes from northern boundary towards the southern boundary. The soil of the land is firm and compact and the land bearing capacity is high. The land is not subjected to inundation or water logging. The water table is about 185. from the ground level. The plantation consists of seven coconut trees about 25 years old in average bearing. It is a good habitable site and suitable for erecting buildings.

*[Signature]*

*[Stamp]*

විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා නමට තක්සේරු වාර්තාව ලබාගත යුතුය

**A1**  
 The report is to be submitted to the Vice Chancellor of General Sir John Kotelawala Defence University,

තක්සේරුකරුගේ අත්සන හා නිලමුද්‍රාව සෑම පිටුවකම තිබිය යුතුය

- Boundaries of the land යන ස්ථානයේ ඉඩමේ පිඹුරුපත් අංකය හා මායිම් පැහැදිලිව දක්වා තිබිය යුතුය.
- Legal Aspect යන ස්ථානයේ ඉඩමට අදාළ ඔප්පුව පිළිබඳ තොරතුරු පැහැදිලිව දක්වා තිබිය යුතුය.

**ii. ඉඩමේ ඔප්පුව**

අදාළ ඔප්පුවේ උපලේඛන යටතේ ඉඩමට අදාළ පිඹුරුපත් අංකය හා දිනය සඳහන් විය යුතුය.

**iii. ඉඩමේ පිඹුර**

අදාළ ඉඩම බෙදා වෙන්කළ ඉඩමක් විය යුතුය.

**ඉඩම බැංකුවට උකස් කර ණයක් ලබා ගෙන ඇත්නම්**

**iv. බැංකු කළමණාකරු විසින් සහතික කළ අදාළ ඉඩමේ ඔප්පුව සහ පිඹුරේ පිටපත්**

v. ලබාගත් ණය මුදල පිළිබඳ විස්තර ඇතුළත්, විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා නමට බැංකු කළමණාකරු විසින් සහතික කරන ලද ලිපියක් සහ ඉහත අනු අංක i. හි සඳහන් ආකාරයට සකසන ලද තක්සේරු වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

(බැංකු කළමණාකරු විසින් සහතික කරන ලද ලිපියේ පහත කරුණු අන්තර්ගත විය යුතුය)

- ලබා ගෙන ඇති ණය මුදල
- ගෙවීමට ඇති ඉතිරි මුදල
- ණය ලබා ගත් පුද්ගලයාගේ නම
- ඇපයට නැඹු ඉඩමේ ඔප්පු අංකය හා පිඹුරුපත් අංකය
- ඉහත ලිපිය සමග ඇපයට නැඹු ඉඩමේ ඔප්පු හා පිඹුරුපත් වල බැංකු නිල මුද්‍රාව සහිතව සහතික කරන ලද ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.

ගෙවීමට ඇති ණය මුදල හැර බැඳුම්කර වටිනාකම මෙන් තුන් ගුණයක වටිනාකම පෙන්විය යුතුය.

## වැදගත් කරුණු

- අදාළ කැබලි නිලධාරියාගේ මව හෝ පියා ඇපකරුවකු ලෙස ඉදිරිපත් වේ නම් ඒ සඳහා විරෝධතාවයක් නොමැති බව (ස්වාමිපුරුෂයා /භාර්යාව හා ළමයින්) ලිඛිතව ලිපියක් මගින් ඉදිරිපත් කළ යුතුය. එම ලිපිය සාමදාන විනිශ්චයකරුවකු විසින් සහතික කළ යුතුය.
- හවුල් ඉඩමක් යොදාගනිමින් ස්වාමිපුරුෂයා/භාර්යාව ඇප සඳහා අත්සන් කරන්නේ නම් අනෙක් ප්‍රතිලාභියාගේ කොටසද ලිපියක් මගින් අදාළ පුද්ගලයා වෙත පවරා සම්පූර්ණ වටිනාකම තක්සේරු කර ඉදිරිපත් කළ යුතුය.
- වයස අවුරුදු 60 ඉක්මවූ අයෙකු නම් ඇටෝර්නි බලපත්‍රයක් මගින් තම දරුවෙකුට මේ සඳහා බලය පවරා අදාළ දරුවාට ඇප කරුවෙකු ලෙස අත්සන් කළ හැකිය.

## 2. ගොඩනැගිල්ලක් මගින්

ඉඩමක් සමඟ ඇති ගොඩනැගිල්ලක් වත්කම් පෙත්වීම සඳහා ඉදිරිපත් කළ හැක.

### ඉදිරිපත් කළ යුතු ලියවිලි

i. ඉඩමට අදාළ ඉහත සඳහන් ලියවිලි

ii. ගොඩනැගිල්ලෙහි තක්සේරු වාර්තාවක් - අදාළ තක්සේරු වාර්තාවෙහි ක්ෂය දක්වා තිබිය යුතුය

iii. ගොඩනැගිල්ලෙහි අනුමත කළ සැලැස්ම

(අදාළ ගොඩනැගිල්ල සඳහා සැලැස්මක් නොමැති නම් ගොඩනැගිල්ල පැහැදිලිව දක්වන පරිදි ඉදිරිපසින් හා පසුපසින් ගත් ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කළ යුතුය.)

## 3. රථ වාහන මගින්

### ඉදිරිපත් කළ යුතු ලියවිලි

i. උපකුලපති තුමා නමට රජයේ ලියාපදිංචි තක්සේරු කරුවෙකුගෙන් ලබා ගත් තක්සේරු වාර්තාවක්

- තක්සේරු වාර්තාවේ සෑම පිටුවකම තක්සේරු කරුගේ නිල මුද්‍රාව තිබිය යුතුය

- තක්සේරු වාර්තාවේ වාහනයේ එංජින් අංකය හා වැසි අංකය පැහැදිලිව දක්වා තිබිය යුතුය

- වාහනයේ රක්ෂණ ආවරණය

- වාහනයේ ලියාපදිංචි සහතිකය

අදාළ සහතිකයේ පරම අයිතිකරු යන ස්ථානයේ ඇපකරු ලෙස ඉදිරිපත් වන පුද්ගලයාගේ නම තිබිය යුතුය

## සැලකිය යුතු කරුණු

- අදාළ ඇපකරුගේ නමට ඇති වාහන පමණක් ඉදිරිපත් කළ හැකිය
- කල්බදු ක්‍රමයට මිලදීගෙන ඇති වාහන ඇප සඳහා ඉදිරිපත් කළ නොහැකිය.

## 4. වැටුප් ලබන්නෙකු

➡ ඉදිරිපත් කල යුතු ලියවිලි

- i. තම ආයතනයෙන් ලබාගත් වැටුප් වාර්තාවක්  
(ආයතනයේ ගණකාධිකාරී විසින් සහතික කල වැටුප් වාර්තාව උපකුලපති තුමා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, රක්මලාන නමට යොමු කර තිබිය යුතු අතර ඇප සඳහා වත්කම් ඉදිරිපත් කිරීමේදී කොටසක් ලෙස වාර්ෂික දල වැටුප යොදා ගත හැකිය.)

5. සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ ඇති මුදල්

➡ ඉදිරිපත් කල යුතු ලියවිලි

- මහ බැංකුව විසින් අදාළ සේවකයාගේ නමට අදාළ ප්‍රතිලාභියාගේ EPF / ETF යාවත්කාලීන කරන ලද ශේෂ තහවුරු කර ලබා දෙනු ලබන ලිපියක්

6. වසර 5 කට වඩා වැඩි ස්ථාවර තැන්පතු

➡ ඉදිරිපත් කල යුතු ලියවිලි

- ස්ථාවර තැන්පතු සහතිකය
- අදාළ තැන්පතු වසර 5 ක් යනතුරු මුදල් කර නොගන්නා බවට එනම් වසර 5 ක් සඳහා බැංකුවේ තැන්පත් කර ඇති බවට උපකුලපති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමට බැංකුවෙන් තහවුරුවක් සහිතව ලබාගත් ලිපියක්
- අදාළ ස්ථාවර තැන්පතුව වසර 5 ක් යනතුරු මුදල් කර නොගන්නා බවට එහි හිමිකරුගෙන් සහතිකයක් සහිතව උපකුලපති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය නමට ලබා ගත් ලිපියක්

සැ.යු.

- තක්සේරු වාර්තාවට අදාළ සියලු ලේඛණ වල ඡායා පිටපත් එම වාර්තාව සමග අමුණා තිබිය යුතුය
- ඇප සඳහා වත්කම් ඉදිරිපත් කිරීමේදී ඉහත දක්වන ලද තනි ක්‍රමයක් හෝ ඒවායේ මිශ්‍රණයක් භාවිතා කල හැකිය.
- ඔබ විසින් ඇප ලෙස තබන කිසිදු ස්ථාවර හෝ ජංගම වත්කමක් විශ්වවිද්‍යාලය විසින් රඳවා ගනු නොලැබේ.
- කොටස්, ආහරණ, මැණික් ආදී දැ වත්කම් ලෙස ඉදිරිපත් කල නොහැක.
- අදාළ වත්කමෙහි මුල් පිටපත් හා ඡායා පිටපත් ඉදිරිපත් කල යුතුය. (මුල් පිටපත් පරීක්ෂා කිරීමෙන් පසුව නැවත ඔබ වෙත එවලේම ආපසු දෙනු ලැබේ.)

<p>උදා :-</p> <p>ඉංජිනේරු උපාධි පාඨමාලාව සඳහා ඔබ තේරී පත්ව ඇත්නම්</p>			
i.	ඇප බැඳුම්කරයේ වටිනාකම	- රු.	4,020,000.00
ii.	පෙන්විය යුතු වත්කම්	- ඇපකරු I	- රු. 12,060,000.00
		- ඇපකරු II	- රු. 12,060,000.00
iii.	ඇපකරු I	තම ඉඩම	- රු. 8,030,000.00
		එහි ඇති ගොඩනැගිල්ල	- රු. 4,030,000.00
			<u>රු. 12,060,000.00</u>
iv.	ඇපකරු II	තම ඉඩම	- රු. 5,540,000.00
		වාහනය	- රු. 1,500,000.00
		ගොඩනැගිල්ල	- රු. 4,000,000.00
		වාර්ෂික දල වැටුප	- රු. 520,000.00
		ස්ථාවර තැන්පතු	- රු. 500,000.00
			<u>- රු. 12,060,000.00</u>

ඇපකර සඳහා තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීමේදී අවධානය යොමු කල යුතු වශේෂ කරුණු

- ❖ හවුල් අයිතිය යටතේ පවතින ඉඩම් හා බෙදා වෙන් නොකළ ඉඩම් විශේෂ කොන්දේසි මත හැර ඇප බැඳුම්කර සඳහා භාර ගනු නොලැබේ.
- ❖ අදාළ ඉඩම සඳහා පිඹුරක් සකස් කර නොමැති නම් එවැනි ඉඩම්ද ඇප සඳහා භාර ගනු නොලැබේ.
- ❖ ඉඩමෙහි තක්සේරු කරනු ලබන කොටසට පමණක් පිඹුර සකස් කර ඇත්නම් මුල් ඉඩමෙහි පිඹුරද ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
- ❖ තැගි ඔප්පු හා ප්‍රකාශන ඔප්පු මගින් හිමිවූ ඉඩම්, තක්සේරු කර ඉදිරිපත් කරන විට එහි අන්තර්ගත කරුණු විශාල ප්‍රමාණයක් පවතින නිසා එය පැහැදිලි කර ගත හැකි ලෙස සංකීර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
- ❖ මෝටර් රථයක් / ගොඩනැගිලි ඇප බැඳුම්කර සඳහා ඉදිරිපත් කරයි නම් ලියාපදිංචි කළ දිනයේ සිට ක්‍ෂය ගණනය කර තක්සේරු වටිනාකමෙන් අඩුකර පෙන්විය යුතුය.
- ❖ ප්‍රාණ බුක්තිය තබාගෙන ලියා ඇති ඔප්පු සඳහා තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීමේදී ප්‍රාණ බුක්තිකරු මේ පිළිබඳව විරුද්ධත්වයක් නොමැති බවට ලිපියකින් තහවුරු කළ යුතුය.

ඉහත සඳහන් කරුණු නිවැරදිව ඇත්දැයි ලිපි ලේඛන රැගෙන ඒමට පෙර නැවත වරක් හොඳින් පරීක්ෂා කර තහවුරු කරගත යුතුය.

විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු ආකාරය

**Dress Code :** Gents - Shirt and Tie with blazer  
 Ladies - Kandyan/ Indian Saree with blazer

\* Any query, please call +94 112632028

සටහන : මෙම උපදෙස් ලිපිය අයදුම්කරුවන් දැනුවත් කිරීම සඳහා පමණක් බවත් මෙය ලද පමණින්ම කිසිදු අයදුම්කරුවකු බඳවා ගැනීම සඳහා සුදුස්සන් නොවන බවද සලකන්න.  
 මෙය ජායා පිටපත් කිරීම හෝ අලෙවිය සඳහා නොවේ.